



රුහුණ විශ්වවිද්‍යාලය
றுඹුණ පලිකලෙක්කම
UNIVERSITY OF RUHUNA

සම සෞඛ්‍ය පීඨය
 Faculty of Allied Health Sciences

ශිෂ්‍ය අංශය, පරිපාලන ගොඩනැගිල්ල, ගොඩකන්ද පාර, කරාපිටිය, ගාල්ල Finance Divisio, Admin Building Godakanda road, Karapitiya, Galle

මගේ අංකය
 எனது எண்
 My No.

RAHS/FIN/PROC/REC/2024
 /02-Recall

ඔබේ අංකය
 உங்களது எண்
 Your No.

මිල ගණන් කැඳවීම QUOTATION

Sales Manager,

දිනය
 Date 18.03.2024

- මෙහි අනෙක් පැත්තේ සඳහන් කර ඇති ද්‍රව්‍ය/සේවාව සඳහා දැනට පවත්නා අඩුම මිල ගණන් පිටපත් දෙකකින් යුතුව දක්වනු මැනවි.
 Please quote your present lowest price in duplicate for the articles/services enumerated overleaf.
- මෙම මිල ගණන් පියවීම කළ දිනයේ සිට මාස තුනක් ඉදිවියට බල පැවැත්විය යුතුය.
 The quotation will be binding for three months from the date of closing.
- ඔබ මිල ගණන් ඉදිවීමට කැපවී සිටින ද්‍රව්‍යයන්හි සාම්පල ද එවිය යුතු යැයි නියම කර ඇති විට ඒ සමඟ ඒවාද එවිය යුතුය.
 Samples of your offers when required should be forwarded along with your quotation.
- මිල ගණන් සමඟ එවන ලද සාම්පල යමක් වෙනොත්, මිල ගණන් කැඳවීම් පිය වූ දින සිට දින 10 ක් ඇතුළත එම සාම්පල මෙම කාර්යාලයෙන් ඉවත්කරගෙන යා යුතුය.
 Samples (if any) submitted with the quotation should be removed from this office within 10 days from closing date of the quotation.
- මෙහි සඳහන් උපදෙස් නිසි ලෙස නොපිලිපැද්දහොත්, ඔබගේ මිල ගණන් ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ.
 Non-compliance of instructions stated herein will result in your offers being rejected.
- මිල ගණන් ඉදිවීමට කිරීමට නොහැකි වුවද, මෙම ආකෘති පත්‍රය ආපසු එවිය යුතුය.
 This form should be duly returned even if you are unable to quote.
- ඔබ "එකතු කළ අගය මත" බදු කාර්යාලයට පිණිස ලියාපදිංචි වී ඇති නම් ඔබගේ එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වූ අංකය මිල ගණන් කැඳවීම පතේ සඳහන් කළ යුතුය. එලෙස එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වී නොමැති නම් ඔබගේ මිල ගණන් බදු රහිතව සඳහන් කළ යුතුය. ඒ සමඟ "වැටී" සඳහා ලියාපදිංචි වී නොමැති බවට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්ගෙන් සහතිකයක් ලබාගෙන එහි ජායා පිටපතක් මිල ගණන් කැඳවීම පත්‍රයට අමුණා එවිය යුතුය. එසේ නොවන මිල ගණන් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
 If you are registered for the purpose of VAT, the VAT registration number should be indicated on the quotation. If you are not registered for VAT, the prices should be indicated only in NET value. If so you are kindly requested to attach a copy of the certificate issued by the commissioner of Inland Revenue, certifying that you have not been registered for VAT. If not your quotation will be rejected.
- මිල ගණන් බහා එවන කවරයේ උඩ වම් කෙළවර "..... සඳහා මිල ගණන්" යනුවෙන් සඳහන් කර සිල් තබා, ලේඛණගත තැපෑලෙන් සහකාර මූල්‍යාධිකාරී, මූල්‍ය අංශය, පරිපාලන ගොඩනැගිල්ල, සම සෞඛ්‍ය විද්‍යා පීඨය, ගොඩකන්ද පාර, කරාපිටිය, ගාල්ල යන ලිපිනයට දින 19.02.2024 ප.ව. 02.00 ට පෙර එවිය යුතුය.

Quotation should be marked "Quotations for DVR Hard Disk Drive (RAHS/FIN/PROC/REC/2024/02 - Recall)" on the left hand top corner of the envelope and should be sent under sealed registered cover to Assistant Bursar, Finance Division, Admin Building, Faculty of Allied Health Sciences, Karapitiya, Galle not later than 02.00 p.m. on 01.04.2024

- භාණ්ඩ ඇණවුම් කිරීමේදී අත්තිකාරම් මුදල් ගෙවනු නොලැබේ. ඇණවුම් කරන ලද භාණ්ඩ අප ශාඛාවට ගෙනවුත් භාරදීමෙන් පසුව පමණක් ගෙවීම් කරනු ලැබේ.
 Advance payments will not be made when placing order. Payment will be made only after the goods are received at our stores.

ටෙන්ඩර්කරු විසින් සැලකිය යුතුයි / Note to tenderer

මෙම ආකෘති පත්‍රයේ ඇති සෑම තීරයක්ම තිත්තෙන් පිරවිය යුතුයි. ලියූ යමක් වෙනස් කරන්නේ නම්, ඒවාට කෙටි අත්සන් යෙදිය යුතුයි.

All columns on this form must be filled in ink. Any alterations should be initialled by the tenderer.

Assistant Bursar
Faculty of Allied Health Sciences
University of Ruhuna

සහකාර මූල්‍යාධිකාරී / සම සෞඛ්‍ය පීඨය / Assistant Bursar/ Faculty of Allied Health Sciences

Description of materials Description of materials	Quantity Quantity	Unit Price Unit Price	Foreign Currency Foreign Currency	VAT VAT	Total Total	Trade Mark Trade Mark	Date by which Delivery can be completed Date by which Delivery can be completed	Substitutes Substitutes	Expiry Date (if Necessary) Expiry Date (if Necessary)	Remarks Remarks
DVR Hard Disk Drive - 4TB Please see the attached Specifications for all items	01									
Please send all the details along with the quotations										

Total Contract Price in Word (Rs)

Name of Firm

Rubber Stamp

Signature

Date

VAT Percentage %

VAT No:-

Contact / telephone No:-

E - mail Address, if any:-

Specifications for DVR Hard Disk

Specification/s	Requirements	Conformity		If No, Bidder's Response
		Yes	No	
Brand	Please Specify			
Manufacturer	Please Specify			
Manufactured Year	Please Specify			
Capacity	4 TB			
Rotational Speed	5400RPM			
Operating	30Gs @ 2ms (read/write); 65Gs @ 2ms (read)			
Data Transfer Rate (Max)	Please Specify			
Buffer to Host	6 Gb/s			
Cache	64 MB			
Interface	SATA 6Gb/s			
Host to/from Drive (Sustained)	110 MB/s			
Power Management	Read/Write: 3.3 W Idle: 2.9 W Standby: 0.4 W Sleep: 0.4 W			
Form Factor	3.5 inch			
Dimensions (WxLxH)	147mm x 101.6mm x 26.1mm			
Weight	0.99 lbs / 0.45 kg			
Built for / Application	24/7 surveillance (Expect to install on a CCTV DVR Unit)			
Warranty	2 Years or above Warranty Required is required			